



## කුලමීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථා සහ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරණ අධ්‍යාපන පියා

වාණිජ විද්‍යාවේදී (විශ්ෂ) උපාධි දෙවන වසර පරීක්ෂණය (බාහිර) -2023

2025 - අප්‍රේල්

### BCOM E 2065 - මෙහෙයුම් කළමනාකරණ / සංකාරය කළමනාකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : පහසු (05) යි.

මිනුම ප්‍රශ්න ගතරකට (04) කට පිළිතුරු සපයන්න.

කාලය : පැය 03 සි

#### ප්‍රශ්න අංක 01

අ. ආයතනයක මෙහෙයුම් කළමනාකරු විසින් සිදුකරන කාර්යන් තුනක් (03) කෙටියෙන් කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 05 සි)

අං. "අවසන් පාරිභෝගිකයන් හට අගය ඇති යමක් නිරමාණය කිරීමේදී, මෙහෙයුම් ක්‍රියාවලිය තුළ කාර්යක්ෂමතාවය සහ සංශෝධනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය." මෙම සංකල්පයන් උදාහරණ සහිතව විස්තර කරන්න.

(ලකුණු 08 සි)

අං. "ශ්‍රී ලංකාවේ විදි ආහාර (Street Food) ආහාර සංස්කෘතියේ පූර්වීයෝගී කොටසක් වන අතර, විවිධ රුප සහිත සහ වට්නාකමක් ඇති ආහාර වර්ග පාරිභෝගිකයින් හට ලබාදීම තුළින් ජනප්‍රියත්වය ලබාගත්ත ඇත." ශ්‍රී ලංකාවේ විදි ආහාර ව්‍යාපාරවල පාරිභෝගික ත්‍යැපිතිය වැඩි කිරීමට මෙහෙයුම් කළමනාකරණ උපාය මාර්ග (Operations Management Strategies) කෙසේ යොදා ගත තැකිදී? උදාහරණ සහිතව සාකච්ඡා කරන්න.

(ලකුණු 12 සි).

(මුළු ලකුණු 25 සි)

#### ප්‍රශ්න අංක 02

අ. නව නිෂ්පාදන අවස්ථා ඇතිවීමට හේතු වන සාධක තුනක් (03) කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 05 සි)

අං. "එමදායී ඇගයීම යනු නිෂ්පාදන සංවර්ධනයේ විවිධ අවධින් හරහා, අදහසේ සිට වාණිජකරණය දක්වා ප්‍රධාන මිත්‍රම තක්සේරු කිරීමයි". "නිෂ්පාදන සංවර්ධන කාර්ය සාධනය මැනීමේ ක්‍රම කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 08 සි)

අං. මැක්සි සමාගම නව නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම සඳහා විවිධ නිෂ්පාදන ධාරිතාවන් සහිත විෂව කර්මාන්තාලා තුනක් ඇගයීමට ලක් කරයි. ධාරිතා උපයෝගිතාව සහ අජ්‍යාක්ෂිත ලාභ මත පදනම්ව වඩාත් පුදුපු කර්මාන්ත ගාලාව කුමක්දැයි තක්සේරු කිරීමට සමාගමට අවශ්‍ය වේ. එක් එක් කර්මාන්ත ගාලාව සඳහා පහත දත්ත යේ කර ඇත:

කර්මාන්ත ගාලාව	කැලණීය	දිගුල්ල	මාතලේ
නිෂ්පාදන බාරිතාවය (ඒකක)	12,000	9,000	13,000
ස්ථාවර පිරිවැය (රු.)	මිලියන 60	මිලියන 45	මිලියන 38
ඒකකයක විවෘත පිරිවැය (රු.)	9,000	10,000	6,900
ඒකකයක එකුණුම මිල (රු.)	17,000	18,000	15,200

පශේෂ:

- එක් එක් කර්මාන්ත ගාලාව සඳහා ලාභ පාඩු නොමැති ඒකක ප්‍රමාණය ගණනය කරන්න.
- සමාගම වාර්ෂිකව ඒකක 8,000ක් විකිණීමට අපේක්ෂා කරන්නේ නම්, බාරිතා උපයෝගිතා ප්‍රතිශතය සහ එක් එක් කර්මාන්ත ගාලාව සඳහා ලාභය ගණනය කරන්න.
- ලාභ පාඩු නොමැති ඒකක ප්‍රමාණය, බාරිතා උපයෝගිතාව සහ අපේක්ෂිත ලාභ මත පදනම්ව වඩාත් පුදුපු කර්මාන්ත ගාලාව විශ්ලේෂණය කර නිරිදේශ කරන්න.

(ලකුණු 12 දි)

(මුළු ලකුණු 25 දි)

### පශේෂ අංක 03

අ. පිරස් ඒකාබද්ධතා ප්‍රමාණය යන සංකල්පය පැහැදිලි කරන්න.

(ලකුණු 05 දි)

ආ. "හිතකර සේවා තන්ත්වයන් සේවක එලදායිතාවය, තෙප්තිය සහ සමස්ත යහපැවැත්මට උපකාරී වේ." තුනන ලෝකයේ සේවකයින් අපේක්ෂා කරන සේවා තන්ත්වයන් හඳුන්වාදේමින් මෙම ප්‍රකාශය සාකච්ඡා කරන්න.

(ලකුණු 08 දි)

ඇ. ශ්‍රී ලංකාවේ වීදි ආහාර වෙළෙන්දෙකු වසරකට කොන්තු පැකටි 10,000ක් අලෙවී කරයි. අමුදව්‍ය ඇශ්වුම් කිරීමේ පිරිවැය ඇශ්වුමකට රු. 5,000ක් වන අතර, පැකටිවූවක රඳවා ගැනීමේ පිරිවැය වසරකට රු. 50කි. මුළු නොග පිරිවැය අවම කිරීම සඳහා මිලදී ගත හැකි ප්‍රයස්ථා ඇශ්වුම් ප්‍රමාණ ගණනය කරන්න.

(ලකුණු 05 දි)

ඇ. ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා විශේෂිත වන අවන්හල් ජාලයක් සමග නැවුම් ඉස්සන් අඛණ්ඩව සැපයීම අවශ්‍ය වේ. අවන්හල වසරකට ඉස්සන් කිලෝග්‍රෑම 50,000 ක් පරිහෝජනය කරයි. සැපයුම්කරුවන් සමඟ ඇශ්වුමක් කිරීමේ පිරිවැය ඇශ්වුමකට රු: 8,000 ක් වන අතර, ඉස්සන් කිලෝග්‍රෑමයකට වාර්ෂික රඳවා ගැනීමේ පිරිවැය රු: 120 කි.

පශේෂ:

i. අවන්හල සඳහා ආර්ථික ඇශ්වුම් ප්‍රමාණය (EOQ) ගණනය කරන්න.

(ලකුණු 04 දි)

ii. සැපයුම්කරු කිලෝග්‍රෑම 5,000ක් හෝ රේට වැඩි ඇශ්වුම් සඳහා මිලදී ගැනීමේ මිලන් 5%ක වට්ටමක් ලබා දෙන්නේ නම්, අවන්හල වට්ටම ලබා ගත යුතුද? ඉස්සන් කිලෝග්‍රෑමයකට පිරිවැය රු: 1,500ක් යැයි උපකල්පනය කර, ඔබේ විශ්ලේෂණයේ මුළු පිරිවැය (ඇශ්වුම් කිරීමේ පිරිවැය, රඳවා ගැනීමේ පිරිවැය සහ මිලදී ගැනීමේ පිරිවැය) ගණනය කරන්න.

(ලකුණු 03 දි)

(මුළු ලකුණු 25 දි)

#### ප්‍රයෝග අංක 04

අ. ලින් (Lean) සැපයුම් දාම කළමනාකරණය යන සංකල්පය නිර්වචනය කරන්න.

(ලකුණු 05 ඩී)

ආ. ශ්‍රී ලංකික උදාහරණ හාවතා කරමින් සැපයුම් දාම කළමනාකරණයේ හබ්-සහ-ස්පොක් (Hub-and-spoke) පද්ධති ක්‍රියාකරන්නේ කෙසේදැයි සාකච්ඡා කරන්න.

(ලකුණු 08 ඩී)

ඇ 2020 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවේ සිල්ලර ඇභලුම් කරමාන්තයේ නිශ්චිත සංතුමය විකුණුම් දත්ත (කාර්තු මත පදනම්ව) පහත වගුවේ දැක්වේ. ඒ මත පදනම්ව, සංතුමය දරුණුකය ගණනය කර, විකුණුම්වල වැදගත්කම අනුව සංතු හතර ග්‍රේනිගත කරන්න.

වසර	2020	2021	2022	2023	2024
පළමුවන කාර්තුව	2.899	1.699	0.701	1.845	0.811
දෙවන කාර්තුව	1.234	1.961	1.315	1.900	1.612
තුන්වන කාර්තුව	1.513	1.662	2.454	2.522	2.491
සිව්වන කාර්තුව	2.612	0.827	1.118	1.992	0.902

(ලකුණු 12 ඩී)

(මුළු ලකුණු 25 ඩී)

#### ප්‍රයෝග අංක 05

පහත මාත්‍රකා පිළිබඳව කෙටි සටහනක් ලියන්න.

අ. ව්‍යාපාර වර්ග.

ආ. නිෂ්පාදන සහ සේවා තැබුන සැලසුම් කිරීම.

ඇ. ක්‍රියාවලි ප්‍රවාහ ව්‍යුහයන්.

ඇ. තොග පවත්වා ගැනීමේ අරමුණු.

ඉ. සේවා ක්‍රියාවලි තාක්ෂණය.

(ලකුණු 05x05=25)

(මුළු ලකුණු 25 ඩී)

